



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව பிரதேச அபிவிருத்தித் திணைக்களம் **Regional Development Department**

මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR-COVID19/2020/01 - (A-02) සහ
 RDD/PR-COVID19/2020/02 - (A-02)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 නො. 30, ජනාධිපති මාවත
 කොළඹ 01
 2020.06.24

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකමට අදාළ ලියාපදිංචි සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත
 මහත්මයාණෙනි/මහත්මියනි,

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකම යටතේ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශීෂ්ඨය

COVID-19 ව්‍යසනය හමුවේ දැඩි ලෙස හානියට පත් වූ ව්‍යාපාර සඳහා සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ
 “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” නව ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා කලින් කලට
 සංශෝධනය කරන ලද උපදෙස් මාලාවන් ද ඇතුළත්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් නිකුත්
 කරන ලද 2020 අංක 04, 05 සහ 06 සැලකිල්ලට ගනිමින් නිකුත් කරන ලද 2020.04.01 දින හා 2020.04.06 දින
 දරණ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශීෂ්ඨයන් හා බැඳේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් “සෞභාග්‍යා COVID-19 පුනරුද
 සහන” ණය යෝජනා ක්‍රමය යටතේ නිකුත් කරන ලද 2020.04.01 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/PR-
 COVID19/2020/01 හා 2020.04.06 දිනැති මෙහෙයුම් උපදෙස් සංශෝධන අංක RDD/PR-COVID19/2020/02
 හා එහි කලින් කලට නිකුත් කරන ලද පරිශීෂ්ඨයන් ද (මින් මතු “මෙහෙයුම් උපදෙස්” ලෙස හඳුන්වනු ලබන)
 ඇතුළත්ව මෙම මෙහෙයුම් උපදෙස් මාලාව බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා පමණක් අදාළ වන පරිදි පහත
 ආකාරයෙන් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන මෙහෙයුම් උපදෙස් මාලාවේ 9 වන කොටස පහත පරිදි සංශෝධනය කරනු ලැබේ.

9.2 බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රාදේශීය
 සංවර්ධන දෙපාර්තමේන්තුව ලබා දී තිබූ කාල සීමාව 2020.08.31 දක්වා දීර්ඝ කරන ලදී.

ඒ අනුව, යෝග්‍ය ණය අයදුම්කරුවන්ගේ ණය අයදුම්පත්, ලියාපදිංචි කිරීමේ ණය අයදුම්පත් භාරගන්නා අවසාන
 දිනය තෙක් බැංකු වලට භාරගත හැකිය.

අංක 9 යෙහි දක්වා ඇති අනෙකුත් නියමයන් නොවෙනස්ව පවතී.

මෙම පරිශීෂ්ඨයෙහි අන්තර්ගතයන් ඔබගේ බැංකුවේ හෝ ශාඛාවේ අදාළ නිලධාරීන් වෙත ලැබීමට සලස්වන
 මෙන් කාරුණිකව දැනුම් දෙමි.

මෙයට විශ්වාසී,

එම්. එස්. කේ. ධර්මවර්ධන
 අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

